

**ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව - 2023**

**1. මූල්‍ය ප්‍රකාශන**

**1.1 තත්ත්වගණනය කළ මතය**

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාවේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමග සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සභාවේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

**1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම**

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

**1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සභාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය සභාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සභාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සභාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

**1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම**

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ජරකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණ මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන වූ බලපෑ ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සභාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සභාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

**1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ**

**1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම**

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිති 11 හි අතිරේකයට පටහැනිව ඉකුත් වර්ෂ වල භාණ්ඩාගාර ප්‍රදානයන් යටතේ මිලදී ගෙන ක්‍රමක්ෂය කර ඉතිරි වූ රු.523,355 ක මුදල විලම්බිත ආදායමක් ලෙස දක්වා තිබුණු අතර ඉකුත් වර්ෂ ආදායමක් ලෙස හඳුනාගෙන නොතිබුණි.	අදාළ ගිණුම්ගත කිරීම රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිති අනුව සිදුකර නොමැති නමුත් ලාභ අලාභ ප්‍රකාශනයේ අවසාන ප්‍රතිපලය සඳහා කිසිදු බලපෑමක් නොමැත. මෙය හුදෙක්ම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ දෝශයක් ලෙස හඳුනාගත හැක. තවද අදාළ ශේෂයේ වර්තමාන වටිනාකම රු.523,355 ක් වන අතර මෙම ශේෂය 2024 දී සම්පූර්ණයෙන්ම විලම්බනය වනු ඇත.	ශ්‍රී ලංකා රාජ්‍ය ගිණුම්කරණ ප්‍රමිතිය ප්‍රකාරව භාණ්ඩාගාර ප්‍රදානයන් පවත්නා වර්ෂයේ ආදායම් ලෙස හඳුනාගත යුතුය.

**1.5.2 ගිණුම්කරණ අඩුපාඩු**

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ඉකුත් වර්ෂය වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ ලැබී තිබූ රු.1,031,000 ක ලියාපදිංචි ගාස්තු ආදායම ඉකුත් වර්ෂයේ අතිරික්තයට ගැලපීම වෙනුවට සමාලෝචිත වර්ෂයේ ආදායමක් ලෙස හඳුනාගෙන තිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අතිරික්තය රු.1,031,000 කින් වැඩියෙන් දක්වා තිබුණි.	2021,2022 වර්ෂවලදී මූල්‍ය ප්‍රකාශනයන්වල ලියාපදිංචි ගාස්තු සඳහන් කර තිබූ ආකාරයටම 2023 වර්ෂයේදී ලියාපදිංචි ගාස්තුව දක්වා ඇති බවත් විගණනයෙන් පෙන්වා දීමෙන් අනතුරුව 2024 වර්ෂයේදී ආදායම් ගැලපීම සිදු කිරීමට සටහන් කර ගනිමි.	ආදායම් උපවිත පදනමට හඳුනාගෙන ගිණුම්ගත කල යුතුය.

<p>(ආ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 48 ඡේදය ප්‍රකාරව ප්‍රදාන ලෙස හඳුනාගෙන තිබූ වත්කම්වලට ක්‍රමක්ෂය වටිනාකම ආදායමක් ලෙස දැන්වීම වෙනුවට ස්ථාවර වත්කම් ක්ෂයවීම්වලට හිලවකර දක්වා තිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂය සඳහා වූ ස්ථාවර වත්කම් ක්ෂය වටිනාකම රු. 861,331 ක් වුවද මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයේ රු.233,303 ක් ලෙස දැක්වීමෙන් වර්ෂයේ ක්ෂය වටිනාකම රු.628,028 කින් අඩුවෙන් දක්වා තිබුණි.</p>	<p>ලබන වසරේ ගිණුම්වල නිවැරදිව ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට එකඟ වෙමු.</p>	<p>ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිය ප්‍රකාරව ප්‍රදාන වත්කම්වල ක්‍රමක්ෂය වටිනාකම ආදායමක් ලෙස දැක්විය යුතුය.</p>
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------	-------------------------------------------------------------------------------------------------------------------------

**1.5.3 අධිකාරී බලය නොලත් ගනුදෙනු**

අධිකාරී බලය නොලත් ගනුදෙනුව	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>වාර්ෂික ප්‍රසාද දීමනා ගෙවීම් හා ඉතිරි නිවාඩු සඳහා ගෙවීම් වෙනුවෙන් භාණ්ඩාගාරයෙන් ලබාගත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් නොකෙරුණි.</p>	<p>මෙම අඩුපාඩුව මහ හරවා ගැනීමට කටයුතු කරනු ලැබේ.</p>	<p>දිරි දීමනා හා ප්‍රසාද දීමනා ගෙවීම් සඳහා භාණ්ඩාගාර අනුමැතිය ලබාගැනීමට කටයුතු කළ යුතුය.</p>

**1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2017 අංක 04 දරන ශ්‍රී ලංකා ඉංජිනේරු වරුන්ගේ සභාවේ පනත</p>	<p>(i) 12(ඇ) වගන්තිය ඉංජිනේරු වෘත්තීයයන්ගේ වෘත්තීය වැරදි හැසිරීම්වලට අදාළව යම් කාරණා පිළිබඳව පරීක්ෂණ පැවැත්විය යුතු වුවද ඉංජිනේරු වෘත්තීයේ නියැලෙන වෘත්තීයයන් විසින් අනුගමනය කළ යුතු බවට හඳුන්වා දී තිබූ වෘත්තීය ආචාරධර්ම අනුව ඉංජිනේරුවන් විසින් කටයුතු සිදු කරන්නේද යන්න පිළිබඳ හඳුනාගැනීමට හා පරීක්ෂා කිරීමට අදාළව පටිපාටිත් හඳුන්වාදී නොතිබූ අතර ඒ පිළිබඳ කිසිදු පරීක්ෂාවක් කර නොතිබුණි.</p>	<p>ඉංජිනේරු වෘත්තීයයන්ගේ වැරදි හැසිරීම්වලට අදාළව ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය නීතිරීති ගැසට් කර ඇත. මේ වන විට ඒ සඳහා අවශ්‍ය වන අභ්‍යන්තර ක්‍රියාදාමය (Internal Processes) සකස් කරමින් පවතී. මේ දක්වාම කිසිම ඉංජිනේරු වෘත්තීයයෙකු පිළිබඳව පිළිගත හැකි ආකාරයේ පැමිණිල්ලක් ලැබී නොමැති බැවින් පරීක්ෂාවක් සිදු කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී නොමැති බවත් කාරුණිකව දන්වා සිටිමු.</p>	<p>පනතේ විධිවිධාන අනුව ඉංජිනේරුවන්ගේ වෘත්තීය ආචාරධර්ම පිළිපැදීම පරීක්ෂා කළ යුතුය.</p>

(ii) 14(1) වගන්තිය

ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (IESL) හා ශ්‍රී ලංකා ව්‍යවස්ථාපිත ඉංජිනේරු ආයතනය (IIESL) යන ආයතන දෙකෙහි ලියාපදිංචි සාමාජිකයින් ඉංජිනේරු සභාවේ සාමාජිකයින් ලෙස ලියාපදිංචි කිරීමට යෝජිතව ඇති බැවින් සාමාජිකයින් විසින් ඉංජිනේරු සභාවේ ලියාපදිංචි ගාස්තුව ඉහත ආයතන දෙකෙහි සාමාජික ගාස්තු සමග ගෙවා තිබුණි. ඒ අනුව ඉහත ආයතන දෙකෙහි 2023 වර්ෂයේ පිළිවෙලින් 19,689 ක් හා 8,968 ක් වශයෙන් 28,657 ක් සාමාජිකත්වය ලබාගෙන තිබූ නමුත් ඉන් පිළිවෙලින් 5,643 ක් හා 6,904 ක් වශයෙන් 12,547 ක් හෙවත් සියයට 43.78 ක් ඉංජිනේරු සභාවේ ලියාපදිංචිය ලබාගෙන නොතිබුණි. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි නොවූ සාමාජිකයින් ඉංජිනේරු වෘත්තීයයෙහි නිරත නොවන බවට තහවුරුවක් විගණනයට ඉදිරිපත් නොවීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ දත්ත පද්ධතියේ (database) නම් කිරීමෙන් පසුව, IESL හා IIESL සාමාජිකයන් වෙත විද්‍යුත් තැපෑල මගින් සහ කෙටි පණිවුඩ මගින් කැඳවීම් කර ඇත. එසේම සභාවේ දත්ත පද්ධතියේ (database) නැති IESL හා IIESL සාමාජිකයන් වෙත මෙම සිහිකැඳවීම එම ආයතන මගින් සිදු කිරීමට උපදෙස් දී ඇත. වරලත් ඉංජිනේරුවරුන්ගේ ලියාපදිංචිය තහවුරු කිරීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ ප්‍රසිද්ධ දැන්වීම් පළ කිරීම. රාජ්‍ය ආයතනවල සේවයේ නියුතු ඉංජිනේරුවරුන්ට ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ භරණා වකුලේඛයක් ද නිකුත් කර තොරතුරු රැස් කිරීම. විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා විදුලි පුද්ගලික ආයතනය ඇතුළු සමහර ආයතනවල ඉංජිනේරුවන්ගේ ලියාපදිංචිය පිළිබඳ විස්තර ඉංජිනේරු සභාව වෙත දන්වන ලෙස දන්වා ඇත.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ලියාපදිංචි නොවූ සාමාජිකයින් සභාවේ ලියාපදිංචි කිරීමට පියවර ගත යුතුය.

(ආ) 1985 අංක 01 දරන සේවක අර්ථසාධක අරමුදලේ (සංශෝධිත) පනතේ 47 වන වගන්තිය

සභාව විසින් අරමුදලට දායක මුදල් ගෙවීමේදී පාරිශ්‍රමිකය ගණනය කිරීම සඳහා සේවකයින්ගේ ප්‍රවාහන දීමනා, ඉන්ධන දීමනා, දුරකථන දීමනා, වෘත්තීය දීමනා හා විශේෂ දීමනා අදාළ කරගෙන තිබුණි. මේ හේතුවෙන් අදාළ දීමනා වලින් 15 ක ප්‍රතිශතයක් සභාවේ දායක මුදල් ලෙස වැඩිපුර ගෙවා තිබූ අතර සියයට 10 ක ප්‍රතිශතයක් සේවකයාගේ දායකය වැඩිපුර අයකරගෙන ගෙවා තිබුණි.

මේ පිළිබඳව කම්කරු කොමසාරිස් (සේ.අ.අ) ගේ අදහස් ලබා ගන්නා ලදී. ඔහුගේ අදහසට අනුව මෙය නීතියට පටහැනි බවක් නොදක්වා ඇති අතර මේ පිළිබඳව ඔවුන්ගේ අනුමැතියක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවද දන්වා ඇත.

සේවක අර්ථසාධක අරමුදලේ පනතේ නියමයන්ට අනුකූලව දායක මුදල් අයකිරීම හා ගෙවීම සිදුකළ යුතුය.

(ඇ) 1980 අංක 46 දරන සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් පනතේ 44 වන වගන්තිය සභාව විසින් අරමුදලට දායක මුදල් ගෙවීමේදී පාරිශ්‍රමිකය ගණනය කිරීම සඳහා ප්‍රවාහන දීමනා, ඉන්ධන දීමනා, දුරකථන දීමනා, වෘත්තීය දීමනා හා විශේෂ දීමනා අදාළ කර ගැනීම නිසා එම දීමනා වලින් සියයට 3ක ප්‍රතිශතයක් වැඩිපුර ගෙවා තිබුණි. මේ පිළිබඳව කම්කරු කොමසාරිස් (සේ.අ.අ) ගේ අදහස් ලබා ගන්නා ලදී. ඔහුගේ අදහසට අනුව මෙය නීතියට පටහැනි බවක් නොදක්වා ඇති අතර මේ පිළිබඳව ඔවුන්ගේ අනුමැතියක් ලබා ගැනීමට අවශ්‍ය නොවන බවද දන්වා ඇත. සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් පනතේ නියමයන්ට අනුව දායක මුදල් ගෙවීමට කටයුතු කළ යුතුය.

(ඈ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහය.

VIII වැනි පරිච්ඡේදයේ 10:1 උප වගන්තිය නිවසේ සිට රාජකාරි ඉටුකිරීමේදී රාජකාරි කල කාලය හා ඉටුකළ රාජකාරි පිළිබඳව තහවුරු කර ගත නොහැකි බැවින් අතිකාල හෝ සමාන දීමනා නොගෙවිය යුතු වුවත් 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා සති අන්ත හා රජයේ නිවාඩු දින 96 ක් නිවසේ සිට රාජකාරි කටයුතු ඉටු කිරීම වෙනුවෙන් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරියාට වැටුපෙන් 1/20 ක් බැගින් එකතුව රු. 263,240 ක් නිවාඩු දින වැටුප් ලෙස සහ රු.47,387 ක් සේවක අර්ථ සාධක අරමුදල් දායකය හා සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදල් දායකය ලෙස ගෙවා තිබුණි. මේ වෙනුවෙන් ඉකුත් වර්ෂයේදී රු. 300,310 ක් ද නිලධාරියා වෙත ගෙවා තිබුණි. නිවසේ සිට රාජකාරි ඉටු කල කාලය සහ ඉටුකල රාජකාරි පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා ක්‍රමවේදයක් සකස් කර සභාවේ වැඩ කටයුතු අඛණ්ඩව සහ කාර්යක්ෂමව මාර්ගගත ක්‍රමය ඔස්සේ සමහර නිවාඩු දින වල කාර්ය මණ්ඩලය මගින් රාජකාරි සිදු කරවා ගන්නා ලදී. 2023 ජනවාරි සිට දෙසැම්බර් දක්වා තොරතුරු තාක්ෂණ නිලධාරියා වෙත ලබාදී ඇති නිවාඩු දින වැටුප් සභාපතිතුමාගේ අධීක්ෂණය යටතේ සිදු කිරීමෙන් රාජකාරි ඉටු කල කාලය සනාථ කිරීම සහ සඵලදායී කාර්යභාරයක් සිදු කිරීමෙන් පසු මෙම ගෙවීම් සිදුකර තිබේ. අපගේ සේවකයන්ගේ කාර්ය සාධනය මනිනු ලබන්නේ ඔවුන් සිදුකරනු ලබන කාර්ය ප්‍රමාණයෙනි. එම නිසා බොහෝ වැඩකටයුතු සේවකයන් ඉන්නා ස්ථානය මත රඳා නොපවතින ලෙස තාක්ෂණය භාවිත කරමින් සිදුකර ඇත. ආයතන සංග්‍රහයේ නියමයන්ට අනුකූලව කටයුතු කල යුතුය.

(ඉ) ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය

(i) මු. රෙ. 137 සභාවේ ගෙවීම් වවුචර්පත් අනුමත කර නොතිබුණි. අපගේ දැනුමට අනුව අප විසින් භාවිත කරන වවුචර්පත් වල සියලුම විස්තර අඩංගු වේ. මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය මුදල් රෙගුලාසි ප්‍රකාරව ගෙවීම් වවුචර්පත් අනුමත කිරීමට කටයුතු

කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කල යුතුය.  
 බලාපොරොත්තු වේ.

(ii) මු.රෙ.225(1) හා (2) ගෙවීම් සඳහා ඉදිරිපත් කරන වවුචර නියමිත ආකෘති පත්‍රවල නිවැරදි ලෙසත් සම්පූර්ණ ලෙසත් පිළියෙලකර ඉදිරිපත්කල යුතු වුවද සභාවේ ගෙවීම්, වැටුප් හා අතිකාල ගෙවීම් සඳහා භාවිතාකර තිබූ වවුචර පත් පිළිවෙලින් පොදු 37, පොදු 33, හා පොදු 35 (අ) ආකෘතියෙන් බැහැරව සකස්කර තිබූ අතර නියමිත ආකෘතියෙන් බැහැරව ගෙවීම් වවුචර් භාවිතය සඳහා ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගෙන් ලබාගත් අනුමැතියක්ද විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

අපගේ දැනුමට අනුව අප විසින් භාවිත කරන වවුචරපත් වල සියලුම විස්තර අඩංගු වේ. මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයන කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වේ.

මුදල් රෙගුලාසි ප්‍රකාරව ගෙවීම් සඳහා නියමිත ආකෘති පත්‍ර භාවිතා කළ යුතුය.

(iii) මු. රෙ. 264 රු. 429,035 ක් වූ සභාවේ ගෙවීම් 55 ක් වෙනුවෙන් කුවිතාන්සි පත් ලබාගෙන නොතිබුණි.

අදාළ වවුචර්පත් සමඟ කුවිතාන්සිපත් ඇති බව අපගේ විශ්වාසයයි. ගෙවීම් 55 ම ඉලෙක්ට්‍රොනික බිල්පත්වලට කරන ලද ගෙවීම්ය. ඒවාට කරන ලද ගෙවීම්වලට වෙනම කුවිතාන්සි නිකුත් නොකරන අතර ඒවා ඊලඟ මාසයේ බිලෙහි කරන ලද ගෙවීම් (payment received) ලෙස පෙන්නුම් කර ඇත. මේ පිළිබඳව තවදුරටත් සොයාබලා ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තුවේ.

**2. මූල්‍ය සමාලෝචනය**  
**2.1 මූල්‍ය ප්‍රතිඵල**

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.9,319,574 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.6,885,455 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.2,434,119 වර්ධනයක් නිරීක්ෂණය විය. පුනරාවර්තන ප්‍රදාන රු.3,832,405 කින් අඩු වී ආදායම් බදු 1,640,594 කින් වැඩි වී තිබුණද මූල්‍ය ආදායම් රු.3,799,870 කින් වැඩි වී වෙනත් මෙහෙයුම් වියදම් රු.4,105,937 කින් අඩුවීම මෙම වර්ධනයට හේතුවී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය  
3.1 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2020 ජූලි 09 දින සිට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී තනතුර සඳහා කනිෂ්ඨ කළමනාකරණ මට්ටමේ JM 1-1 වැටුප් කේතය යටතේ බඳවාගෙන පසුව කළමනාකරණ මට්ටමේ MM 1-1 වැටුප් කේතයට 2021 ඔක්තෝබර් 15 දින සිට පත් කර තිබුණි. අනතුරුව එම නිලධාරීන් ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීමේ පටිපාටිය අනුව අවශ්‍ය සුදුසුකම් සපුරා නොතිබියදී HM 1-3 වැටුප් කේතය යටතේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා 2022 නොවැම්බර් 28 දින පත්කර තිබුණි. කළමනාකරණ සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ අංක DMS 1850 හා 2022 ජුනි 27 දිනැති ලිපිය මගින් HM 1-3 වැටුප් කේතය යටතේ අනුමත ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර සඳහා බඳවා ගැනීම සිදු කළ යුත්තේ MM 1-1 වැටුප් කේතය යටතේ දරන්නාට පෞද්ගලික වනසේ අනුමත කර තිබූ ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර පුරප්පාඩු වීමෙන් අනතුරුව බව දක්වා තිබුණි. තවද ආයතන සංග්‍රහයේ II වැනි පරිච්ඡේදයේ 13.5 උප වගන්තිය ප්‍රකාරව රාජකාරි ඉටුකිරීමට පත් කළ යුත්තේ පුරප්පාඩු තනතුරු වහාම පිරවිය යුතු නම් පමණි. ඒ අනුව HM 1-3 කේතය යටතේ වන තනතුර සඳහා පුරප්පාඩුවක් නොපැවති නමුත් අදාළ නිලධාරීන්ට ඒ සඳහා රාජකාරි ඉටුකිරීමට පත්වීමක් ලබාදී ඒ වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ ජුනි මාසය දක්වා රාජකාරි ඉටු කිරීමේ දීමනා, සේවක අර්ථ සාධක අරමුදලේ දායකය හා සේවක භාරකාර අරමුදලේ දායකය ලෙස පිලිවෙලින් රු.67,380 ක්, රු. 10,107 ක් හා රු. 2,021 ක් වශයෙන් රු. 79,508 ක් ගෙවා තිබූ අතර ඒ වෙනුවෙන් ඉකුත් වර්ෂයේදීද රු.461,598 ක් ගෙවා තිබුණි. මේ සඳහා ආයතන සංග්‍රහයේ VII වැනි පරිච්ඡේදයේ 12.2.6 වගන්තිය ප්‍රකාරව අමාත්‍යාංශ ලේකම්ගේ අනුමැතිය ලබාගෙන නොතිබුණි.</p>	<p>තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර දක්වා ඉහළ නංවා එය අන්තර්ග්‍රහණය කිරීමට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව මගින් බඳවා ගැනීමේ පටිපාටියේ අවුරුදු 15 ක පළපුරුද්ද අත්‍යාවශ්‍ය කරුණක් බවද ඒ අනුව බඳවා ගැනීමේ පටිපාටියේ කෙටුම්පත සංශෝධනය කර එවන ලෙස දන්වා සිටින ලදී. ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී තනතුර HM 1-3 වැටුප් කේතයට පරිවර්තනය කර ඇතත් දැනට එහි සේවය කරනු ලබන්නේ MM 1-1 වැටුප් කේතයට අයත් නිලධාරියෙකි. එම නිලධාරීන් අවශ්‍ය සියලුම අධ්‍යාපන සුදුසුකම් ද මීට අතිරේකව වෘත්තීය සුදුසුකම්ද (Professional Qualifications) සපුරා තිබූ නමුත් අවශ්‍ය අවුරුදු 15 ක පළපුරුද්ද සම්පූර්ණ කර නොමැති නිසා මේ පිළිබඳව 2022 සැප්තැම්බර් 6 වන දින කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවකදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකා ඉංජිනේරු සභා පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව දැනට සේවයේ යෙදී සිටින ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරීන්ට ආයතන සංග්‍රහයේ II වන පරිච්ඡේදයේ 13:5 වගන්තියේ සඳහන් පරිදි HM 1-3 වැටුප් කේතයට අදාළ වැඩ බැලීම "රාජකාරි ඉටු කිරීමක්" ලෙස පත්කිරීමට සභාව මගින් තීරණය කරන ලදී. එයට අදාළ පාරිශ්‍රමිකය ආයතන සංග්‍රහයේ VII පරිච්ඡේදයේ 12:3, 12:5:1 යන වගන්තිවලට අනුව ගණනය කර ගෙවා ඇති අතර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අංක 1589/30 දරණ 2009.02.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ IX වෙනි පරිච්ඡේදයේ 119 වන වගන්තියට අනුව HM 1-3 තනතුරෙහි රාජකාරි කටයුතු ඉටුකිරීමට අවශ්‍ය නිල වශයෙන් හිමි දීමනා සහ ඒවාට අදාළ සේවක අර්ථසාධක අරමුදල්</p>	<p>කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අනුමත බඳවාගැනීම් පටිපාටියේ සඳහන් සුදුසුකම් සපුරා තිබෙනම් ඒ සඳහා පත්කළ යුතුය.</p>



දායකය සහ සේවක භාරකාර අරමුදල් දායකය ගෙවන ලදී. 2024 මැයි 17 දින පැවති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී වත්මන් ප්‍රධාන තොරතුරු තාක්ෂණ නිලධාරී ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ HM 1 – 3 වැටුප් කේතයේ වැඩ බැලීම (ආයතන සංග්‍රහයේ II පරිච්ඡේදයේ 13:5 වගන්තියට අනුව “ රාජකාරි ඉටුකිරීම ” යන කාණ්ඩය යටතේ). HM 1 – 3 වැටුප් කේතයට අවශ්‍ය පළපුරුද්ද වන වසර 15 සම්පූර්ණ වන තුරු දිගටම සේවය ලබාගැනීමට තීරණය කරනු ලැබීය.

- (ආ) ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව සඳහා කාර්ය මණ්ඩලය අනුමත කර ගැනීම ශීර්ෂ යටතේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්ගේ අංක 02/02/ADM/12/ENG. COUNCIL/03 දරන 2019 නොවැම්බර් 18 දිනැති ලිපිය මගින් ඉංජිනේරු සභාව සඳහා අර්ධ කාලීන පදනම මත අනුමත කර ඇති ගණකාධිකාරී තනතුර සඳහා සුදුසු ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නිලධාරියෙකු අනුයුක්ත කිරීමට කටයුතු කරන බව දක්වා තිබුනද සභාවේ ගිණුම් කටයුතු සඳහා ගණකාධිකාරී සේවයේ නොවන නිලධාරියෙකු අනුයුක්ත කර රු.ක18,600 ක් බැගින් වූ මාසික දීමනා ගෙවා තිබුණි.

අර්ධ කාලීන පදනම මත ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නියුතු ගණකාධිකාරීවරයෙකු සොයා ගැනීමට උත්සහ කළද එහි ප්‍රයෝගික ගැටලු ඇතිවූ බැවින් සුදුසුකම් සහ පළපුරුද්ද ඇති ගණකාධිකාරීවරයෙකුගේ සේවය මසකට රු. 18,600/= ක් බැගින් වූ මාසික දීමනාවක් ගෙවා ලබාගෙන ඇත. කෙසේ වෙතත් තවදුරටත් ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයේ නියුතු ගණකාධිකාරීවරයෙකු සොයා ගැනීමට තවදුරටත් උත්සහ කරන බව කාරුණිකව දන්වා සිටිමු.

සුදුසුකම් ලත් ගණකාධිකාරීවරයෙකු බඳවාගැනීමට කටයුතු කල යුතුය.
- (ඇ) සමාලෝචිත වර්ෂය තුළ ඉතිරි කරගත් නිවාඩු වෙනුවෙන් නිලධාරීන් දෙදෙනෙකුට ගෙවීම සඳහා 2023 මුල්ය ප්‍රකාශන තුළ රු.84,135 ක් උපචිත කර තිබුණි. මෙම ගෙවීම් අංක PDF 8/2022 හා 2022 දෙසැම්බර් 21 දිනැති රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය පදනම් කර ගෙන සිදුකර තිබූ අතර වක්‍රලේඛයේ iii ඡේදයේ සඳහන් “ ගෙවීම් සඳහා සලකා බලන වර්ෂයට පෙර අදාළව මහා භාණ්ඩාගාරයට ගෙවිය යුතු ලාභාංශය/අයබදු ගෙවා තිබිය යුතුය.” කොන්දේසිය සම්පූර්ණ වී නොතිබියදී ගෙවීම් සඳහා ප්‍රතිපාදන සිදු කර තිබුණි.

ශ්‍රී ලංකා ඉංජිනේරු සභාව විසින් අදාළ වර්ෂයට ගෙවිය යුතු සියයට 30 ක ප්‍රතිශතයක් ආදායම් බදු ගෙවීම පදනම් කරගෙන මෙම ගෙවීම් සිදු කරන ලදී. කෙසේ වෙතත් මෙහි දෝශයක් තිබෙනම් එයට අදාළ අනුමැතියක් හෝ ලාභාංශ ගෙවීමක් සිදුකිරීම පිළිබඳව සොයා බලා අවශ්‍ය කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව කාරුණිකව දැනුම් දෙමු.

රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛ නියමයන්ට අනුකූලව කටයුතු කළ යුතුය.
- (ඈ) කම්කරු කොමසාරිස්ගේ අංක EPF/FROT/22 දරන 2023 අගෝස්තු 26 දිනැති ලිපිය මගින් ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව විසින් අංක ECSL / EPF /2023 /02 දරන 2023 අගෝස්තු 11 දිනැති ලිපිය මගින් ඉල්ලා ඇති “ඔ “ ආකෘතියේ සඳහන් සේවක අර්ථසාදක අරමුදල් අංක 1, 3 හා 4 හිමි සේවකයින් හට පමනක් මෙම කාරුණ පිළිබඳ දැනගැනීමට හැකිවූයේ 2022 විගණන වාර්තාවේදීය. එම විගණන වාර්තාව අපහට ලැබුණේ 2023 මැයි 31 දිනය. ඉන්පසු මේ පිළිබඳව සේවක අර්ථසාදක අරමුදල වෙත දන්වා සිටින ලදී. ඉන්පසු 2023 අගෝස්තු 08 දින ‘ඔ’ ආකෘතිය පුරවා සේවක අර්ථසාදක අරමුදල් පනතේ සඳහන් නියමයන්ට අනුකූලව හා සෑම

1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 11 (1) වගන්තිය යටතේ 2022 ජනවාරි 01 දින සිට බල පැවැත්වෙන පරිදි සේවා දායක මුදල් සියයට 12 සිට සියයට 15 ක් දක්වාද සේවක දායක මුදල සියයට 8 සිට සියයට 10 දක්වාද වැඩි කිරීමට අනුමැතිය ලබාදී තිබුණි. එසේ වුවද සභාවේ සේවක අර්ථසාධක අංක 5, 6 හා 7 හිමි සේවකයින්ටද ඉහත පරිදි ගනන් බලා සේවක අර්ථසාධක අරමුදල් දායක ගෙවීම තුලින් අර්ථසාධක අරමුදල් ලෙස රු. 40,896 ක් වැඩිපුර ගෙවීම් කර තිබුණි.

එවිය යුතු බව සේවක අර්ථසාධක අරමුදල විසින් අප වෙත දන්වා සිටින ලදී. මේ වන විට සේවක අර්ථසාධක අංක 5 සහ 6 සේවකයන් ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ සේවයේ යෙදී සිටියේ නැත. එම නිසා ඔවුන් හට අනුමැතියක් ඉල්ලා සිටියේද නැත. සේවක අර්ථසාධක අංක 7 හිමි සේවකයාට 'ඔ' ආකෘතිය පුරවා අවශ්‍ය අනුමැතිය ගැනීමට කටයුතු කරන බව කරුණුවෙන් සලකන්න.

සේවකයෙකුටම සමාන ආකාරයෙන් කටයුතු කළ යුතුය.